

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

විද්‍යායතනයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නාවූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, විද්‍යායතනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය විද්‍යායතනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා විද්‍යායතනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

විද්‍යායතනයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, විද්‍යායතනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් විද්‍යායතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා විද්‍යායතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ විද්‍යායතනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ විද්‍යායතනයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, විද්‍යායතනය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1971 අංක 38 දරන මුදල් පනතේ 11 වන වගන්තිය	විද්‍යායතනයේ අතිරික්ත මුදල් ආයෝජනය කිරීම සඳහා මුදල් අමාත්‍යවරයාගේ සහ අදාළ විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගැනීමකින් තොරව එකතුව රු.5,427,000ක් ස්ථාවර තැන්පතු 5ක ආයෝජනය කර තිබුණි.	මෙම තැන්පතු සඳහා මහා භාණ්ඩාගාර අනුමැතිය ලබා ගෙන ඇති බව.	මුදල් පනතේ විධිවිධාන වලට අනුකූලව කටයුතු කළ යුතුය.
(ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 (1) (ඇ) සහ 38 (2) වගන්ති	විද්‍යායතනයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විසින් මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වාගෙන යන බවට සහතික විය යුතු අතර, කාලීනව සමාලෝචනය කර අවශ්‍ය වෙනස්කම් සිදුකළ යුතු වුවත්, අදාළ සමාලෝචනය සිදුකර එහි පිටපත් විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.	මේ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරනු ලබන බව.	ජාතික විගණන පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතුය.
(ඇ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 756 (5) සහ (6)	2023 සහ 2024 වර්ෂයේ භාණ්ඩ සමීක්ෂණ සිදුකර අදාළ වාර්තා එළඹෙන වර්ෂයේ මාර්තු 31 දිනට පෙර විගණකාධිපති වෙත භාර දිය යුතු වුවත්, විගණන දිනය වූ 2025 අප්‍රේල් 4 වන විටත් විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.	ඉදිරියේදී භාණ්ඩ සමීක්ෂණ වාර්තාව විගණනයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලබන බව.	මුදල් රෙගුලාසි වලට අනුකූලව කටයුතු කළ යුතුය.
(ඈ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ VII වැනි පරිච්ඡේදයේ 12.2.6 වගන්තිය	සමාලෝචිත වර්ෂය තුළදී අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීමෙන් තොරව අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත පමණක් නිලධාරීන් 05 දෙනෙකු වෙනුවෙන් රු.643,785ක වැඩබැලීමේ වැටුප් ගෙවා තිබුණි.	එම තනතුරු නොමැතිව විද්‍යායතනයේ දෛනික කටයුතු සිදු කිරීමට නොහැකි වන බැවින් විද්‍යායතනයේ කළමනාකරණ මණ්ඩලයෙන් හා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලයේ අනුමැතිය	ආයතන සංග්‍රහයේ විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතුය.

මත ගෙවීම් සිදු කර ඇති බව.

- | | | | | |
|-----|---|---|--|--|
| (ඉ) | 2021 නොවැම්බර් 16 දිනැති අංක 1/2021 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ රාජ්‍ය ව්‍යාපාර පාලනය සඳහා වන මාර්ගෝපදේශ සංග්‍රහයේ 3.2 ඡේදය සහ ඇමුණුම iii 1(ඊ) | මූල්‍ය වර්ෂය අවසන් වී මාස 05 ක් ගතවීමට පෙර සහ වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර වාර්ෂික කාර්යය සාධන සමාලෝචන රැස්වීම (APRM) පැවැත්විය යුතු වුවද, විද්‍යායතනය එපරිදි කටයුතු කර නොතිබුණු අතර 2023 වර්ෂයේ වාර්ෂික වාර්තාවේ විගණකාධිපති වාර්තාව ඇතුළත් කර නොතිබුණි. | අමාත්‍යාංශයේ උපදෙස් මත වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය විසින් සියලු විශ්වවිද්‍යාල විද්‍යායතනයන්හි තොරතුරු ඇතුළත් කොට වාර්ෂික වාර්තා පිළියෙල කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන බව | වක්‍රලේඛ විධිවිධාන වලට අනුකූලව කටයුතු කළ යුතුය. |
| (ඊ) | 2023 අගෝස්තු 24 දිනැති අංක 06/2023 දරන වත්කම් කළමනාකරණ වක්‍රලේඛය | විද්‍යායතනය සතු වාහන පිළිබඳ අදාළ තොරතුරු මාර්ගගත කළමනාකරණ පද්ධතියට ඇතුළත් කිරීමට කටයුතු කර නොතිබුණි. | විද්‍යායතනය සතු වාහන පිළිබඳ තොරතුරු වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය වෙත ලබා දී ඇති අතර ඒ මගින් අදාළ කටයුතු සිදු කරනු ලබන බව | වක්‍රලේඛ විධිවිධාන වලට අනුකූලව අදාළ තොරතුරු මාර්ගගත කළමනාකරණ පද්ධතියට ඇතුළත් කිරීමට කටයුතු කළ යුතුය. |

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.18,265,671ක උනතාවයක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ උනතාවය රු.17,949,496ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.316,175ක පිරිහීමක් නිරීක්ෂණය විය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ ආකාර්යක්ෂමතා

	විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	විද්‍යායතනය විසින් පාඨමාලා 8 ක් ක්‍රියාත්මක කරමින් පැවති අතර එය පාඨමාලා 10 ක් දක්වා වැඩි කිරීමටත් NVQ 7 (උපාධි මට්ටම) මට්ටමේ පාඨමාලා කිහිපයක් ආරම්භ කිරීමටත් 2020 වර්ෂයේදී සැලසුම් කර තිබුණද විගණිත දිනය වූ 2025 මාර්තු 27 දින දක්වා අදාළ සැලසුම් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී තිබුණි.	ඉදිරියේදී මෙම කටයුතු වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපදෙස් මත සිදු කිරීමට කටයුතු කරනු ලබන බව.	සැලසුම් කල පරිදි කාර්යයන් අප්‍රමාදව ඉටු කළ යුතුය.

(ආ) 2015 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා වර්ෂ 05ක කාල පරිච්ඡේදය තුළ පාඨමාලා සඳහා ශිෂ්‍යයින් 1,125 දෙනෙකු ඇතුළත් වී තිබුණු අතර ඉන් ශිෂ්‍යයින් 545 දෙනෙකු එනම් මුළු ශිෂ්‍යයින්ගෙන් සියයට 49 ක් පාඨමාලා අවසන් කිරීමට අපොහොසත්වී තිබුණි. ඒ සඳහා ප්‍රමාණවත් නේවාසිකාගාර පහසුකම්, අධ්‍යාපන ශාලා පහසුකම් සහ ආපනශාලා පහසුකම් ප්‍රමාණවත් නොවී තිබීම හේතු වී තිබූ බව විගණනයේදී අනාවරණය විය.	පිළිතුරු ලබාදී නැත.	ශිෂ්‍යයින් පාඨමාලා හැරුණුම අවම කිරීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතුය.
---	---------------------	--

3.2 ව්‍යාපෘති හෝ ප්‍රාග්ධන වැඩ ප්‍රමාදයන්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ඇස්තමේන්තුගත පිරිවැය රු.මිලියන 7.975 ක් වූ යෝජිත නව වැඩපල ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව 2024 සැප්තැම්බර් ආරම්භ කර ගිවිසුම් කොන්දේසි අනුව 2025 ජනවාරි 10 දින වැඩ අවසන් කළ යුතු වුවත්, විගණන දිනය වූ 2025 මාර්තු 27 දින වන විටත් වැඩ අවසන් කර නොතිබුණි. පළමු අතුරු ගෙවීමේදී රු.681,145 ක් රැඳවුම් මුදල් අඩු කිරීමකින් තොරව රු.6,811,450 ක් වූ සම්පූර්ණ මුදලම සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් මාසයේදී කොන්ත්‍රාත්කරු වෙත ගෙවා තිබුණි. තවද එම ගෙවීම් කිරීමේදී ඉටු නොකළ කාර්යයන් වෙනුවෙන් රු.90,000ක් ද, වැඩ විෂයයන් 02 ක් වෙනුවෙන් අනුමත රේටයන් ඉක්මවා රු.268,570ක් ද වැඩිපුර ගෙවා තිබූ අතර ගිවිසුම් කොන්දේසි අනුව අයකළ යුතු රු.112,500ක ප්‍රමාද ගාස්තු අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.	ප්‍රමාද ගාස්තු හා රැඳවුම් මුදල් සහ තාවකාලික කාර්යාලයක් ඉදිකිරීම වෙනුවෙන් ගෙවා තිබූ රු.50,000ක මුදල අවසන් ගෙවීමෙන් අඩු කිරීමට තීරණය කර ඇති බව.	ගිවිසුම් කොන්දේසි ප්‍රකාරව ප්‍රමාද ගාස්තු අය කළ යුතු අතර රැඳවුම් මුදල් නිසි පරිදි අඩුකර ගත යුතුය. තවද වැඩිපුර ගෙවා ඇති මුදල් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3.3 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 දෙසැම්බර් 31 දිනට අනුමත කාර්යය මණ්ඩලය 54ක් වූ අතර ඉන් 22 ක් පුරප්පාඩුවී තිබූ අතර එය අනුමත කාර්යය මණ්ඩලයෙන් සියයට 41 ක් විය. ඉන් අධ්‍යයන කාර්යය මණ්ඩලයේ පුරප්පාඩු 12 ක් වූ අතර ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා 2024 ජනවාරි සිට 2025 මාර්තු 27 දින දක්වා වැඩ බැලීමේ පදනමින් නිලධාරීන් අනුයුක්ත කර තිබුණි.	කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු අනුමැතිය හිමි වූ තනතුරු අතරින් එක් තනතුරක් සඳහා 2025 අප්‍රේල් 28 දින වන විට බඳවා ගැනීම් සිදු කර ඇති බව.	පුරප්පාඩු තනතුරු පිරවීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කළ යුතු අතර ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා ස්ථීර නිලධාරියෙකු පත්කර ගැනීමට කටයුතු කළ යුතුය.